

## විනය නීති පැනවීම විෂයෙහි පරිසර සාධකය බලපෑවේ ද?

එන්. ඩ්බ්ලි. ඩ්බ්ලි. වී. හසිත සාරංග<sup>1</sup>

පර්යේෂණ ගැටළුව

ඛුදුන් වහන්සේ විනය නීති පැනවීම විෂයෙහි පරිසර සාධකය බලපෑවේ ද?

අරමුණ :

ඛුදුන් වහන්සේ විනය නීති පැනවීම කෙරෙහි පාරිසරික සාධක බලපෑවේදැයි අධ්‍යයනය කිරීම.

ක්‍ර. 6 වන සියවසෙහි ස්ථාපනය කළ සංස සමාජය ඛුදුන් වහන්සේ විසින් මෙහෙයුම් උදෙසා විවිධ විධිතම අනුගමනය කර ඇත. මූල් කාලයේ දී ඔවාද පාතිමෝක්සය හෙවත් අවවාදය මගින් හික්ෂු සංස්ථාව මෙහෙය වූ අතර හික්ෂු සමාජය ක්‍රමයෙන් ව්‍යාප්ත වන්නට පවත් ගැනීමත් සමග අවවාදය ප්‍රමාණවත් තොවීණි. ගිහි සමාජය නම් මහා සමාජයෙන් වෙන් වූ පැවිදි සමාජය නම් කුඩා ඒකකය තිර්මාණය කරන විටම සංවරයට මූල් තැනූ දී එය සකස් කළ බව පෙනේ. එහෙත් මෙකි සංවර බව හික්ෂු සංස්යා වෙතින් ගිලිහි යන විට ඒ සඳහා විනය නීති පැනවීමේ අවශ්‍යතාවය මතුවිය. එහෙත් එයට සුදුසු කාලය එළඹින තෙක් ඛුදුන් වහන්සේ විනය නීති තොපනවන ලදී. සැරුපුත් තෙරුන් වැනි ගිණු හික්ෂුන් වහන්සේලා ඉල්ලීම් කළ ද එහිදී ද ඛුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ ගාසනයේ යම් කලෙක ආසවටියානීය ධර්ම පහළවත් ද එවිට ගික්ෂාපද පනවන බවයි. ඒ අනුව සංස සමාජය ආරම්භ කොට වසර 20 ක් ගතවන විට එහි විවිධ අරුබුදකාරී තත්ත්වයන් මතු වීමට හේතු පහළ විය. ඒ අතර ගාසනය ආරම්භ වී බොහෝ කළේ ගත වීම, ගාසනයේ පිරිස විශාල වීම, බොහෝ ලාභ සත්කාර ලැබීම, බහුගුෂීයින් වැඩිවීම වේ. ඛුදු සපුනෙහි පැවිදි බව ලබා ගත් පිරිස දිනෙන් දින වැඩි වන්නට විය. එලෙසින් ම සාසනයට ලැබෙන ලාභ සත්කාර වැඩිවන්නට විය. මේ හේතු නිසා හික්ෂු විනය මූලික පරමාර්ථවලින් ඇත් වන්නට විය. එම පසුවනිම මත හික්ෂුන් උදෙසා විනය නීති පනවන්නට විය. යම් කාරණාවත් පැමිණි විට එය හික්ෂු සමාජයේ අයහපත පිණිස ද මහජනතාවගේ විවේචනය පිණිස ද වන්නේ නම් එකි ක්‍රියා වළක්වා ගැනීම සඳහා ඛුදුන් වහන්සේ ගික්ෂා පද පැනවුහ. විනය නීති පැනවීම කෙරෙහි හික්ෂුන් වහන්සේලා මෙන්ම ඇතැම් විට රුතුවුන්, සිවුවරුන් ද තවත් අවස්ථාවන් වලදී බාහිර සාධක ද බලපා ඇත.

ඛුදුන් වහන්සේ විනය නීති පැනවීමේ දී ස්වභාවික පරිසර සාධක ද යම් යම් අවස්ථාවන් වල දී බලපා ඇත. මහා ගික්ෂණයක් සහිත පරිසර හිතකාම් හික්ෂු පිරිසක් ගොඩනැගීම ඛුදුන් වහන්සේගේ ප්‍රමුඛ අරමුණ වී ඇති බව ඒ තුළින් විද්‍යාලා වේ.

හික්ෂුන් වහන්සේලා උතුම් ඒවිතයක ගත කළ පිරිසකි. වස් විසිම පිළිබඳ ගික්ෂාපද විනයට ඇතුළත් කිරීම කෙරෙහි ද පාරිසරික සාධක බලපාන ලදී. වැසි සමයෙහි පොලොවෙහි නව ද්‍රීලමින් වැඩෙන තණකොල හා කුඩා ගාබයන්ගේ පැවැත්මට

1 පාලි හා බොද්ධ අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  
osankairo@gmail.com

හික්ෂන් වහන්සේලාගේ වැසි සමයේ ධර්මදුත සේවාව බාධාකාරී වූ නිසා වස් ගික්ෂාපද පනවන ලදී. එසේම මෙවැනි අවස්ථාවන්වලදී ස්වභාවික පාරිසරික සාධක හේතුවෙන් විනය නීති පනවන ලදී. තවත් අවස්ථාවක හික්ෂන් වහන්සේලා තල් ගස්වලින් හා උණ ගස් වලින් කරන ලද පාවහන් පැළදීමට පුරුදු වූ විට බුදුන් වහන්සේ එසේ තල් හා උණ ගස් වලින් කරන ලද පාවහන් පැළදීම නිසා, දුකුලා ඇවතක් වන බව පෙන්වා දී ඇත. ජලයට කෙළ ගැසීම, මල මුතු කිරීම, ගස් වල අතු ඉති සිදීම උපසපන් හික්ෂන්ට ඇවැන් සිදුවන බව දක්වා තිබේ. එවැනි ගික්ෂා පද පැනවීම කෙරෙහි ද ස්වභාවික පාරිසරික සාධක බලපැමි කර ඇති බවත් කිව හැකිය. බුදුන් වහන්සේ විනය නීති පැනවීමේ දී අපේක්ෂා කර ඇත්තේ පුද්ගල ගික්ෂණයයි. එම ගික්ෂණය උසස් සිලයක් සේ දක්වා තිබේ. එහිදී මිනිසාට පමණක් තොට ජීව අඹ්ව සැම වස්තුවක ම පැවැත්ම ආරක්ෂා වීම අපේක්ෂා කර තිබේ. මේ අනුව අවසාන වශයෙන් එළඹිය හැකි නිගමනය වන්නේ බුදුන් වහන්සේ විනය නීති පැනවීම මගින් පාරිසරික සාධක ද බලපැමි කිරීමක් දක්නට ලැබෙන බවයි.